

1 මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම අනුව, පොල් සංවර්ධන අධිකාරිය 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බවත්, මෙම වාර්තාවේ 1.2 ජේඩයේ දක්වා ඇති කරුණු වලින් මූල්‍ය ප්‍රකාශන වලට වන බලපෑම හැර 2010 දෙසැම්බර් 31 දිනට පොල් සංවර්ධන අධිකාරියේ ත්‍රියාකාරිත්වය පිළිබඳ තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මෙහෙයුම් කටයුතුවල මූල්‍ය ප්‍රතිඵිලි හා මූල්‍ය ප්‍රතිඵිලි සහාය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරීන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඇති බවත් මා දරන්නාවූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳව අදහස් දැක්වීම්.

1.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 03 ට අනුව ආදායම හා වියදම් විපයයන් ප්‍රමාණාත්මක වන විට ගිණුම්වල වෙනමම වාර්තා කළ යුතු වුවත්, 2010 වර්ෂයේ දැන්කන්නාව ව්‍යාපෘතියේ ආදායම හා වියදම පිළිවෙළින් රු.1,019,133 ක් සහ රු.3,689,851ක් එකිනෙකට හිලවී කර රු 2,670,718ක් ලෙස එම ව්‍යාපෘතියේ මූල්‍ය පාඨුව සැකසුම් සංවර්ධන වියදම් යටතේ දක්වා නිබුණී.

1.2.2 ගිණුම්කරණ අඩුපාඩි

පහත කරුණු නීරික්ෂණය විය.

- (අ). ඉසුරයැලේනි ලාභ/අලාභ ගණනය කිරීමේදී 2010 වර්ෂයේ සේවක වැටුප් රු. 258,125 ක් සහ අවසන් තොගය රු. 455,234 ක් ගිණුම්වලින් අන් හැර තිබුණි.
- (ආ). තාරාහේන්පිට ගොඩනගිල්ලේ අපද්‍රව්‍ය ගලා බෙශන ගලිය අභ්‍යන්තරීයාව කිරීම සඳහා වූ රු.මිලියන 7 ක ව්‍යාපෘතියක් වෙනුවෙන් 2010 තොටුම්බර් මායෙදේදී කොළඹ තගර සභාවට අන්තිකාරම වශයෙන් ගෙවන ලද රු.මිලියන 2 ක් වූ මුදල මූල්‍ය ප්‍රකාශනයේ අන්තිකාරම ලෙස ගිණුම්ගත තොකර ඉඩම් යටතේ ප්‍රාග්ධනගත කර තිබුණු අතර ඉතිරි ගෝපය වන රු මිලියන 5 ද වැය තොකර තිබුයි ඉඩම් යටතේ ප්‍රාග්ධනීත කර තිබුණි

1.2.3 ලැබේය යුතු ගිණුම්

පහත කරුණු නීරික්ෂණය විය.

- (අ). 2006 වර්ෂයේදී අධිකාරිය විසින් හිරියාල ගොවීපන සමාගමට ලබා දුන් රු. 2,000,000 ක ගය මුදල, ගිවිසුම ප්‍රකාරව ගෙය ප්‍රදානය කළ දින සිට මාස 6ක් තුළ පොලී රහිතව සමාන වාරික වලින් ගෙවා තිම කළ යුතු ව්‍යවත් අවස්ථා දෙකකදී රු.550,000 ක් අයකරගත තිබුණාද, ගිවිසුම අනුව රු 1,450,000 ක් වූ ගය පියවීම් තොකිරීම සම්බන්ධයෙන් 2010 දෙසැම්බර් 31 දින වන විටත් අධිකාරිය විධිමත් පියවර ගෙන තොතිබුණි.
- (ආ). අධිකාරියේ තිලධාරියෙකු අයතා ලෙස පරීභරණය කරන ලද මුදලක් අය කර ගත තොහැකිව 1998 වර්ෂයේ සිට දිගින් දිගටම මොල් හිමියන්ගේ අරමුදල්ල ගිණුම්වල දක්වා තිබුණු අතර 2010 දෙසැම්බර් 31 දිනට අය විමට ඇති මුදල මුදල භා පොලිය රු.1,504,373 ක් වී තිබුණි.
- (ඇ). රජය සනු සමාගමක් වූ සීමාසහිත බ්.සී.ස. ලංකා සමාගමෙන් 1985 වර්ෂයේ සිට ලැබේය යුතු රු 26,715,037 ක් වූ ගය මුදල සඳහා 2007 දෙසැම්බර් 31 දින දක්වා අයවිය යුතු පොලී මුදල වූ රු. 86,147,529 ක මුදල 2008 වර්ෂයේ ලබුණු අමාත්‍ය මණ්ඩල නීරණය මත 2009 වර්ෂයේදී පොත් වලින් කපා හැර තිබුණි. කෙසේ වෙතත් 2008 සිට 2010 දක්වා වර්ෂ සඳහා අයවිය යුතු රු.මිලියන 12 ක් වූ පොලී මුදල් අයකර ගැනීමට තොහැකිව එය පොලී තෙල් මිල ස්ථායිකරණ අරමුදල්ල ගිණුම යටතේ දක්වා තිබුණි. රේ අමතරව පොලී රහිත ගය මුදලක් ලෙස රු මිලියන 31.55 ක මුදලක් 2002 යහා 2004 වර්ෂවලදී බ්.සී.සී. ලංකා සමාගමට ලබාදී තිබුණි. මෙම ගය මුදලද අධිකාරියට අය තොටි පවති.

- (ඇ). ගායා ගැනී ගේපය තුළ වසරකට වඩා පැරණි ගායගැනීයන් 10 දෙනෙකුගෙන් අයවිය යුතු රු 984,592 ක මුදල අයකර ගැනීමට කටයුතු තොකර දිගින් දිගිටම ගායගැනීයන් ලෙස ගිණුම්වල දක්වා තිබුණි.

1.2.3 නිති, රීති, රෙගුලාස හා කළමනාකරණ තීරණ වලට අනුකූල තොටීම

1971 අංක 38 දුරන මුදල් පනත අනුව විධිමත් අනුමැතියක් තොලා අධිකාරියේ අරමුදලින් රු.23,000,000 ක් සමාලෝචිත වර්ෂය අවසන් වන විට ස්ථාවර තැන්පත්වල ආයෝජනය කර තිබුණි.

02 මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

2.1 මූල්‍ය සමාලෝචනය

2.1.1 මූල්‍ය ප්‍රතිඵ්‍යුතු

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය තුළ අධිකාරියේ කටයුතුවල මෙහෙයුම් ප්‍රතිඵ්‍යුතු රු. මිලියන 19.04 ක අතිරික්තයක් වූ ඇතර, එට ප්‍රතිරූපිත ඉකත් වර්ෂයේ උග්‍රාණාත්‍ය රු.මිලියන 26.4 ක් විය. ඉකත් වර්ෂය සමඟ සයදාන්වීත මූල්‍ය ප්‍රතිඵ්‍යුතු රු.මිලියන 45.44 ක වර්ධනයක් සඳහා පර්යේෂණ හා සංවර්ධන වියදුම් රු.මිලියන 50 කින් අඩුවිම විශේෂයෙන් බලපා තිබුණි.

2.1.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

- (ඇ). අධිකාරියේ මූල්‍ය විවිධ ගාය ගැනීයන් වූ රු. මිලියන 22 න් රු.මිලියන 12 ක් එනම් 54 % ක් බොල් ගාය වශයෙන් ප්‍රතිපාදනය කර තිබුණි.
- (ඇ). සමාලෝචිත වර්ෂයේ අධිකාරියේ අතිරික්තය මූල්‍ය වන්කම් වලින් 2.3%ක් ලෙස වි තිබුණි.
- (ඇ). අධිකාරියේ මූල්‍ය ආදායම්වලින් 73% ක් හා මාන්ඩාර ප්‍රදාන වලින්ද, 13 % ක් පොල් ආදායම්න්ද, 12 % ක් මෙහෙයුම් ආදායම්න්ද, 2 % ක් විවිධ ආදායම වලින්ද සමන්විත වි තිබුණි.
- (ඇ). පොල් තෙල් මිල ස්ථායිකරණ අරමුදලෙන් ඩී.සී.සී සමාගම වෙත ලබාදෙන ලද ගාය මුදලට අදාළ රු.මිලියන 4 ක් වූ පොලීය වර්ෂයේ ආදායම ලෙස ගිණුම්ගත කර වසර තුළදී බොල් ගාය වශයෙන් ප්‍රතිපාදනය කර තිබුණි.

2.2 මෙහෙයුම් සමාලෝචනය

2.2.1 කාර්යසාධනය

සැකසුම් සංවර්ධනය, තත්ත්ව පාලන හා තත්ත්ව ආරක්ෂණය, අලොවී සංවර්ධන හා පර්යේපණ, මූදල හා පාලන යතුවෙන් පොල් සංවර්ධන අධිකාරිය ක්‍රියාකාරී අංශ පහකින් සමන්වීත වී තිබුණි.

අධිකාරිය ඉහත සඳහන් අංශයන්ට අතිරේකව දිසිදි පොල් නිෂ්පාදන සංවර්ධනය සඳහා වූ මොල් කරවෙන්ගේ අරමුදල සහ පොල්තොල් මිල ස්ථාධිකරණ අරමුදල ද පවත්වා ගෙන ගොස් තිබුණි.

සමාලෝචන වර්ෂය තුළ එක් එක් අංශයේ ප්‍රධාන කාර්යයන්ගේ ඉලක්ක සහ එවා සපුරා ගැනීම් සාරාංශ කර පහත දැක්වේ.

(අ) මූල්‍ය කාර්ය සාධනය

- i. සමාලෝචන වර්ෂයේ ඉලක්කයන් හා එවා සපුරා ගැනීම් සම්බන්ධයෙන් සිදු කරනු ලැබේ විගණන පරික්ෂණයේදී රු.මිලියන 17.3 ක ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම අන්තරු දුමා තිබුණි. විස්තර පහත දැක්වේ.

අයෝතමේන්තුගත වියදම

කාර්යය /ව්‍යාපෘතිය

රු.මිලියන

1. මූල්‍ය හා පර්පාලන අංශය

1.1 අපද්‍රව්‍ය ගලා බසින ගලිය අදුන්වැසියාව

7

1.2 කොටුව ගොඩනැගිල්ල වායු සම්කරණය

5

හා විදුලිය ස්ථාපනය

1.3 කොටුව ගොඩනැගිල්ල කොටස් කිරීම

3

2. සික්කඩම් සංවර්ධන අංශය

2.1 පොල් කරමාන්තය සංවර්ධනය

- පොල් මද වලින් සූදු බාජු කොපෝරා

සැකසීම සඳහා වඩාත් යෝග්‍ය නව

ନୀକ୍ଷାତର୍ମା ହଦ୍ଦନେଟ୍ଵା ଦୈତ୍ୟ 0.300

2.2 පොල් තෙල් කර්මාන්තය සංවර්ධනය

- පොල්නෙල් කරමාන්ත සඳහා තන්ත්ව ආරක්ෂිත ,
කිරීතිනාම සහිත පාරිජෝගික පොල්නෙල් නිෂ්පාදන
වෙළඳපොලට හඳුන්වා දීම
 - අනිපිරයිද පොල්නෙල් (වර්ත්තන් පොල්නෙල්) නිෂ්පාදනය
හා ප්‍රවර්ධනය

i i. මූල්‍ය හා පර්පාලන අංශය, අමුවේ සංවර්ධන හා පර්යෝගණ අංශය සහ සැකසුම් සංවර්ධන

ඇ.ග වෙනුවෙන් වෙන් කරන ලද රු.මිලියන 17.84 ක් වටිනා ව්‍යුපනී 9 ක මූල්‍ය කාර්ය

සාධනය 2% සිට 38% දක්වා වූ අවම පරාසයක පැවතුණී.

මුද්‍රා කාර්ය සාධනය

<u>ക്രീഡറ്റ്/ ലഭ്യപരമ്പരയ</u>	<u>ആധിക്കമേഖല</u>	<u>തർജ്ജ</u>	<u>ക്രീഡ</u>
<u>അത വിധി</u>	<u>വിധി</u>	<u>സാമ്പത്തിക</u>	
രൈ. മെറ്റിയൻ	രൈ. മെറ്റിയൻ	%	

1. മല്ല ഹാ പരിപാലന ഓഫീസ്

1.1 ඉඩම් හා ඉඩම් වැඩිදුනු කිරීම 4.5 1.094 24

2. අලෙවි සංවර්ධන සහ පරෝශණ අංශය

2.1 අපනයන බාරිතාවය ගොඩනැංචිමේ ව්‍යාපෘති	1.44	0.468	33
2.2 පොල් හා ආදේශක නිෂ්පාදිත සම්බන්ධ පාරිගෝශීක හැසිරුම සම්ක්ෂෑජය	1	0.021	2

3.පැකසුම් සංවර්ධන අංශය

3.1 දිසිදි පොල් කර්මාන්තය සංවර්ධනය

3.1.1 දිසිදි පොල් කර්මාන්තය තත්ත්ව ආරක්ෂණ හා තත්ත්ව සහතික ක්‍රම විද්‍යාගාරයේ සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම	0.300	0.1	33
--	-------	-----	----

3.2.පොල් කර්මාන්තය සංවර්ධනය

3.2.1 ඉහළ තත්ත්වයේ පොල් තෙල් නිෂ්පාදන සඳහා ඉහළ තත්ත්වයේ කොප්පරා සැකසීමට අවශ්‍ය සාම්පූද්‍යක තාක්ෂණය ඉහළ තැබීම	0.75	0.219	29
--	------	-------	----

3.3.පොල් තෙල් කර්මාන්තය සංවර්ධනය

3.3.1 එලංඩිනාවය ඉහළ තැබීම සඳහා පොල්තෙල් කර්මාන්ත යාවත්කාලීන කිරීම හා තත්ත්ව ආරක්ෂණ හා තත්ත්ව සහතික ක්‍රම විද්‍යාගාරයේ සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම	3	1.097	36
---	---	-------	----

3. කොහු කෙදි, කොහු ආශ්‍රිත නිෂ්පාදන හා කොහු බන් ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය

4.1 කොහු කෙදි නිස්සාරණය	5.0	1.904	38
-------------------------	-----	-------	----

4.2 කොහු බන් පිළිබඳ පූහුණුව	0.6	0.089	15
-----------------------------	-----	-------	----

5. තැගෙනහිර තවෝදය	1.25	0.147	12
-------------------	------	-------	----

----- -----
----- -----

මුළු එකතුව	17.84	5.12	28
------------	-------	------	----

===== =====

ආ. හොතික කාර්ය සාධනය

පහත කරුණු නිරීක්ෂණය විය.

<u>කාර්යය /ව්‍යුපෘතිය</u>	<u>ඉලක්කගත</u>	<u>තථ්‍ය</u>	<u>කාර්යසාධනය</u>	<u>වෙනස</u>	<u>වෙනස්වීම</u>
					<u>%</u>
1.සැකසුම් සංවර්ධන අංශය					
1.1.කර්මාන්ත යෙ සැකසුම් ඒකක					
ලියාපදිංචි කිරීම (ඒකක)	625	409	216	65	
1.2.කොප්පරා කර්මාන්තය සංවර්ධනය					
කිරීම (ඒකක)	10	4	6	40	
1.3.පොල් කුටු නිෂ්පාදන සංවර්ධනය					
(ඒකක)	7	1	6	14	
1.4.කොහු බත් සංවර්ධනය (ඒකක)	3	1	2	33	
1.5.දියඳ පොල් කර්මාන්තය සංවර්ධනය					
යටතේ ලෝහ උපකරණයක් හඳුන්වා දීම (ඒකක)	2	1	1	50	
1.6.නැගෙනහිර තවෝද්‍ය හා උතුරු					
වසන්තය (වැඩසටහන)	10	5	5	50	
2.අලෝචි සංවර්ධන සහ					
පර්යේෂණ අංශය					
1.1.නිෂ්පාදන ප්‍රමාණ තහවුරු කර ගැනීම					
සඳහා වන පොල් නිෂ්පාදකයන් පරික්ෂා කිරීම (ගමන්වාර)	40	0	40	0	

1.2.කොජ්පරා වෙන්දේසි	48	21	27	44
1.3.විදේශීය වෙළඳපොලුවල් සහ				
පුද්ගලන සඳහා සහභාගිතිම	2	1	1	50
1.4.2010 වර්ෂයේ ත්‍රි ලංකා පොලු				
කර්මාන්තය සම්බන්ධ සංඛ්‍යා දැන්ත අනුලත් වාර්ෂික වාර්තාවක්		දක්වා නොත්බූණි		
පිළියෙළ කිරීම	1		1	0

2.2.2 කළමණාකරණ අකාර්යක්ෂමතා

මෙම සම්බන්ධයෙන් පහත කරුණු නිර්ක්ෂණය විය.

- (අ) . අධිකාරියේ පසුගිය වර්ෂ කිහිපයක ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදුම් සැසදීමේදී මූල් වියදුම්වලට සාපේක්ෂව පුනරාවර්තන වියදුම් වර්ධනයක්ද, ප්‍රාග්ධන වියදුම් අඩු වන තත්ත්වයක්ද නිර්ක්ෂණය විය.

වර්ෂය	2007	2008	2009	2010
	රු.	රු.	රු.	රු.
මූල් ප්‍රාග්ධන වියදුම	116,515,259	111,567,888	121,555,671	72,443,819
මූල් පුනරාවර්තන වියදුම	101,003,628	115,319,737	120,965,589	118,527,536
මූල් වියදුම	217,518,887	226,887,625	242,521,260	190,971,355
මූල් වියදුමට සාපේක්ෂව ප්‍රාග්ධන වියදුම ප්‍රතිශතයක් ලෙස	54%	49%	50%	38%
මූල් වියදුමට සාපේක්ෂව පුනරාවර්තන වියදුම ප්‍රතිශතයක් ලෙස	46%	51%	50%	62%

(ආ) පාඩු පිට පවත්නා ව්‍යාපෘති

අධිකාරය විසින් පවත්වාගෙන යනු ලබන පහත සඳහන් ව්‍යාපෘති පැවුණිය වසර කිහිපය තුළ පාඩු ලබමින් පැවතුණී.

පාඩුව

<u>ව්‍යාපෘති</u>	<u>2009</u>	<u>2010</u>
	රු.	රු.
දුන්කන්නාව	6,094,136	2,670,717
වහරක්ගොඩ	209,185	268,869
දුම්දේශීය	296,869	94,130
නෙල්ලිය	<u>184,649</u>	<u>122,966</u>
මුළු පාඩුව	6,784,839	3,156,682
	=====	=====

2.2.3 මෙහෙයුම් ඇකාරයක්ෂමතා

පහත නිරික්ෂණයන් කරනු ලැබේ.

- (ආ). මෙම අරමුදල පොල් තෙල් මිල උච්චාවතනයෙන් කරමාන්ත වලට සිදුවන අභිතකර බලපෑම් අවම කිරීම සඳහා මිට වසර 20 කට පෙර ජිහේවුවන ලද අරමුදලකි. පොල් තෙල් මිල පහත වැවෙන කාලවලදී මෙම අරමුදල මගින් පොල් තෙල් මිලදී ගෙන ගබඩා කර පොල් තෙල් මිල ඉහළ යන අවස්ථාවලදී වෙළඳ පොලට තිකුත් කිරීමෙන් කරමාන්තකරුවා හා පාරිභෝගිකයා රික ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබුණී. කෙසේ වෙතත්, මෙම අරමුදල ආරමුහයේ සිටම අක්‍රියව පවතී. එම අරමුදලේ රු.මිලියන 256 ක් වූ මුළු වත්කම්වලින් රු.මිලියන 225 ක් හෝවත් 87.8 % ක් හාණ්ඩාගාර බිජුපත් වල ආයෝජනය කර තිබුණී.
- (ඇ). මෙම අරමුදල අක්‍රියව පැවතියද අරමුදල ජිහේවුවමේ මූලික අරමුණු වලට පටහැනිව එහි අරමුදල යොදවා 2009 වර්ෂයේදී රු.මිලියන 11 ක් වටිනා මොටර රථ 2 ක් මිලදී ගෙන තිබු අතර 2008 වර්ෂයේදී රු 9,406,117 ක් වටිනා ලොර රථයක් සහ වැන් රථයක් මිලදී ගෙන තිබුණී. මිට අමතරව 1999/2000 වර්ෂවලදී කැබේ රථ 15 ක්ද මිලදී ගෙන තිබුණී.

(අ). අධිකාරයේ සමාලෝචන වර්ෂයේ අයවැය ලේඛනය හා ක්‍රියාකාර සැලැස්ම අනුව , මෙම අරමුදල මගින් රු මිලියන 35 ක් උතුරු වසන්තය වැවසටහන යටතේ පොල් තෙල් කර්මාන්තය සංවර්ධනය සඳහා වෙන් කර තිබූ නමුත් අඩු අනුමතීන් ලබාගැනීමට තොහැකි වූ බැවින් එම කාර්යයන් ක්‍රියාත්මක කිරීමට තොහැකි වී තිබුණි.

2.2.4 අධිකාරයේ සම්පත් වෙනත් ආයතන වෙත ලබාදීම

(අ). 2003 ජූනි 02 දිනැති අංක පිරිසි 12 දුරනු රාජ්‍ය ව්‍යාපාර වකුලේලයේ 8.3.9 වගන්තිය ප්‍රකාර අමාත්‍යාංශ විසින් රාජ්‍ය ව්‍යාවසායකයන්ගේ සම්පත් යොදා තොගත යුතු බව දක්වා තිබියදී එම නියමයන්ට පවත්තිව වාහන 2 ක් අමාත්‍යාංශයේ පරිහරතය සඳහා මූදා හැර තිබුණි.

(ආ). ඉහත රාජ්‍ය ව්‍යාපාර වකුලේලයේ 9.4 වගන්තියට පවත්තිව අධිකාරය වෙත බදවා ගත්තා ලද පොල් සංවර්ධන නිලධාරින් 3 දෙනෙකු සහ එක් රියදුරකු අමාත්‍යාංශය වෙත මූදා හැර තිබුණි. ඔවුන් සඳහා වැටුප් ඇතුළු සියලු දීමනා වෙනුවෙන් රු.200,038 ක මූදලක් අධිකාරය විසින් දරා තිබුණි.

2.2.5 විගණන හා කළමනාකරණ කමිටු පැවැත්ත්වීම

අංක පි ර ඩ / 12 දුරනු 2003 ජූනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර වකුලේලයේ 7.4.1 වගන්තිය ප්‍රකාරව විගණන හා කළමනාකරණ කමිටු වර්ෂයකට හතරක් පැවැත්විය යුතු වූවත් අධිකාරය විසින් පවතවා තිබුනේ රුස්වීම දෙකක් පමණි.

2.2.6 අයවැය ලේඛනය පාලනය

අධිකාරය විසින් සමාලෝචන වර්ෂය වෙනුවෙන් පිළියෙළ කරන ලද අයවැය ලේඛනයේ අයවැයගත වියදුම්, තථා වියදුම් සමඟ සැසැදීමේදී 10% සිට 100% දක්වාත් ආදායම්වල 20% සිට 40% දක්වාත් විවළනයන් නිර්ක්ෂණය විය. එබැවින් අනුමත කර ගත් අයවැය ලේඛනය එලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන තොතිබුණා බව විගණනයේදී නිර්ක්ෂණය විය.

03 පද්ධති හා පාලන

විගණකයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු අධිකාරීයේ සහාපතිවරයාගේ අවධානයට වරින්වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළයුතු වේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) ලැබියුතු ගිණුම්
- (ඇ) ස්ථාවර වන්කම්
- (ඇ) වාහන උපයෝගනය
- (ඊ) මානව සම්පන් කළමනාකරණය
- (උ) කාර්යසාධනය
- (උ) තෙල් මීල ස්ථායිකරණ අරමුදල